

BIOLOGY

සප්ත්‍ය පොදුව

දර්ඝීය කගේරුකා
සහ ගෙවීය කගේරුකා

නිශ්චා ප්‍රතිච්‍යාකාර

BIOLOGY

සප්ත්‍ය පොදුව

ලරස්,
කරී කගේරුකා
ත්‍රිකාස්ට්‍රිය

නිශ්චා ප්‍රතිච්‍යාකාර

තරි තැපෑලක

සප්ත්‍ය පොදුව

නිශ්චා ප්‍රතිච්‍යාකාර


BIOLOGY

සප්ත්‍ය පොදුව

ලරෝස්ට්‍රිය, ජරු

නිශ්චා ප්‍රතිච්‍යාකාර

2013 සියලු



රුපසටහන 5.34: මානව කශේරුවේ වකු විකසනය

කශේරුකා වර්ග

දරුයිය කශේරුකාවක ව්‍යුහය :

කට්ටි කශේරුකා දරුයිය කශේරුකා ලෙස සලකනු ලබයි. දරුයිය කශේරුකාවක් ම කශේරුකා දේහයකින් හා කශේරුකා වකුයකින් සමන්විත ය.

1. කශේරුකා දේහය - කශේරුකාවක ඇති විශාලතම පැතලි පුළුල් ප්‍රදේශයයි. එක් එක් කශේරුකාවක දේහයේ පැතලි පෘෂ්ඨය, යාබද කශේරුව තුළ කශේරුකා එක මත එක අස්ථිරී පවතී. එක් කශේරුකාවක කශේරුකා දේහය එට යාබද කශේරුකා දේහය සමග සාප්‍රව එක මත එක සන්ධානය නොවන අතර, කශේරුකා දේහ දෙකක් අතර අන්තර කශේරුකා මඩල නමැති සවිමත් කාටලේපමය එලුකයක් පවතියි.

~~ඉග්‍රී නාමෝද~~


කශේරුව ඔස්සේ පහළට ගමන් කරන විට කශේරුකා දේහ ප්‍රමාණයෙන් විශාල වෙයි. එමගින් දේහ බර දරා ගැනීමට හැකියාව ලබා දෙයි.

2. කශේරුකා වකුය - කශේරුකා ජ්‍යේය වටා පිහිටුම්න් එය ආවරණය කරයි. එක මත එක පිහිටුන කශේරුකා ජ්‍යේ එක්ව ගත් කළ කශේරු නාලය සැදේ. එතුළින් සුපුමිනාව ගමන් කරයි. කශේරුකා වකුයෙන් පැන නගින විවිධ ප්‍රසර මගින් ජේං සන්ධානයට අවශ්‍ය පෘෂ්ඨයයි.

~~ජ්‍යේය~~

කශේරුකා වකුයෙන් දෙපසට හට ගන්නා ප්‍රසර තීරයක් ප්‍රසර ලෙසත්, අපර දෙසට හට ගන්නා ප්‍රසරය කණ්ටක ප්‍රසරය ලෙසත් හඳුන්වයි.

(2)



රැජසවහන 5.35: දරුකිය කශේරුකාවක ව්‍යුහය (කටී) ✓ තරු තැබුණුයි


කශේරුකා වතුය සතුව සන්ධාන පෘෂ්ඨය හතරක් පවතියි. උත්තර සන්ධාන පෘෂ්ඨ යුගලය එයට ඉහළින් ඇති යාබද් කශේරුකාව සමගත් අධර සන්ධාන පෘෂ්ඨ යුගලය රේට පහළින් ඇති යාබද කශේරුකාව සමගත් සන්ධානය වෙයි.

ප්‍රදේශවලට අදාළ කශේරුකාවල ලාක්ෂණික

ගෙළුවේ කශේරුකා

කශේරුවේ ඉහළින් ම පිහිටන කශේරුකා හතයි. කුඩාම කශේරුකා වර්ගයයි. අනෙකුත් කශේරුකා වර්ගවලට සාපේක්ෂව කුඩා ම කශේරුකා දේහයක් ඇත්තේ මේ ගෙළුවේ කශේරුකාවලටයි. මේ කශේරුකාවල නීරියක් ප්‍රසරවල දෙපසින් කුඩා ජ්‍යුගලක් ඇත. එවා තුළින් කශේරුකා ධමනිය ගමන් කරයි. එමෙන් ම ගෙළුවේ කශේරුකාවල කණ්ටක ප්‍රසරය ද්වීහින්න ය.



ව්‍යුහ තැබුණුයි එහි නෑත බෙදා ගැනීමෙන්






රැජසවහන 5.36: දරුකිය ගෙළුවේ කශේරුකාවක ව්‍යුහය

මුදලය

පළමු ගෙළුවේ කශේරුකාව ඇවිලස් කශේරුකාවයි. එය මත හිස්කබල සන්ධානය වී පවතියි.








Figure 16.22 The upper cervical vertebrae. Viewed from above.
A. The atlas. B. The axis. C. The atlas and axis in position showing the transverse ligament.






Figure 16.23 A thoracic vertebra. A. Viewed from above. B. Viewed from the side.

අටිලස් කශේරුකාව අස්ථීමය වළඳුලක් බඳු අතර, එයට නිශ්චිත කශේරුකා දේහයක් හෝ කණ්ටක ප්‍රසරයක් නැත. එයට ඉතා කෙටි තිරයක් ප්‍රසර යුගලක් ඇත. කශේරුකාවේ පිහිටන පැතලි සන්ධාන පැහැදිලි යුගලය මත හිස්කබලේ අපර කපාල සන්ධාන මුහුණක් සමඟ සන්ධානය (සන්ධාන සන්ධි) වෙළින් හිස උස් පහත් කිරීමට ඉඩ සලසයි. මෙහි කශේරුකා ජ්‍යේ සාපේක්ෂව විශාල ය. මෙමගින් සුපුමිනාවේ විශාලිත පූර්ව ප්‍රදේශයට ගමන් කිරීමට ඉඩ සලසයි.



රුපසටහන 5.37: අටිලස් කශේරුකාවේ ව්‍යුහය


දෙවන ගෙෂ්ටි කශේරුකාව අක්ෂ කශේරුකාවයි. එයට කුඩා කශේරුකා දේහයක් ඇත. ඒ දේහයට සම්බන්ධ දන්තාකාර ප්‍රසරය නමැති උත්තරව විහිදෙන ප්‍රසරයක් ඇත. ඒ ප්‍රසරය රීට ඉහළින් ඇති අටිලස් කශේරුකාවට සන්ධානය වෙයි. හිස්කබල හා අටිලස් කශේරුකාව දන්තාකාර ප්‍රසරය මත තුම්සය විම මගින් හිස දෙපැත්තට හැරවීමට ඉඩ සැලසෙයි.



රුපසටහන 5.38: අක්ෂ කශේරුකාවේ ව්‍යුහ

උරස් කශේරුකා - උරස් කශේරුකා දොළහකි. මේවා ගෙෂ්ටි කශේරුකාවලට සාපේක්ෂව

විගාල ය. ගෙවුම් කශේරුකාවලට සාම්ප්‍රේෂණ ගරීර බර වැඩි ප්‍රමාණයක් දරා සිටින්නේ මේ පෙදෙසයි. කශේරුකා දේහයේ සහ තීරයක් ප්‍රසරවල පරුණ සඳහා සන්ධාන මූණක් පිහිටා ඇත.




රුපසටහන 5.39: උරස් කශේරුවක ව්‍යුහය

කටි කශේරුකා - කටි කශේරුකා පහති. මේවා විගාලතම කශේරුකායි. දේහයේ පහළ කොටසේ බර දරා ගැනීමට ආධාර වෙයි. සාම්ප්‍රේෂණ විගාල කශේරුකා දේහයකි. කණ්ටක ප්‍රසරයකි. දේහයේ පිටුපස ප්‍රදේශයේ ජේඩි සන්ධානයට මූණක් සැපයීම සඳහා සාම්ප්‍රේෂණ විගාල කණ්ටක ප්‍රසර ඇත.

ත්‍රිකාස්ටීය හා අනුත්‍රිකාස්ටීය

ත්‍රිකාස්ටීය අවධිඡ්‍රට කශේරුකා පහක් එකට හා වීමෙන් සැදුණ ත්‍රිකෝණාකාර හැඩති විගාල අස්ටීයකි. මෙහි පුරුව ප්‍රදේශය අවතලනය වී ඇත. පස්වන කටි කශේරුකාව මෙහි ඉහළ ප්‍රදේශයට සන්ධානය වෙයි. මෙය ගෞෂී මෙබලාවේ ජ්‍යෙෂ්ඨ එකාස්ටීය සමග දෙපසින් සන්ධානය වෙයි. ත්‍රිකාස්ටීය අධරව අනුත්‍රිකාස්ටීයට සන්ධානය වෙයි. ත්‍රිකාස්ටීයේ එක් එක් උස ගෞෂී ජේ නමැති ජේ ග්‍රේනීයක් ලෙස පිහිටා ඇත. මේවා ස්නායුවලට පිට වීමට ගුව සලසයි.

අනුත්‍රිකාස්ටීය අවසාන කශේරුකා හතරක් එකිනෙක හා වීමෙන් සැදුණ කුඩා ත්‍රිකෝණාකාර අස්ටීයකි. අනුත්‍රිකාස්ටීයේ පළල් පාදස්ථී ප්‍රදේශය ත්‍රිකාස්ටීයට බද්ද වී ඇත.



රුපසටහන 5.40: ත්‍රිකාස්ථීය සහ අනුත්‍රිකාස්ථීය ප්‍රස්ථාන පෙනුම

මානව කශේරුවේ පොදු කෘතිය

1. • සාපුරු ඉරියවිව පවත්වා ගැනීමට ආධාර වීම - **තැන්ගැනීම් තිබුණු**
2. • හිස්කබලට සන්ධාරණය සැපයීම සහ පරුණ හා මෙබලාවලට සන්ධාන පෘෂ්ඨ සැපයීම
3. • සුපුමිනාව ආරක්ෂා කිරීම
4. • කශේකාරු ජ්‍යු මගින් ස්නෑට් රුධිර නාලු හා වසා නාලු ගමන් කිරීමට අවකාශය සැලයීම
5. • දේහ වලනවල දී නම්වු බවක් සැපයීම
6. • අන්තර් කශේරුක මධ්‍ය කම්පන අවශ්‍යෝගක ලෙස ක්‍රියා කරමින් සුපුමිනාව ආරක්ෂා කිරීම

උරෝස්ස්ටීය

දිගු, පැතලි අස්ථීයකි. උරස් කුඩාවේ ප්‍රස්ථාන ප්‍රදේශය සැදීමට දායක වෙයි (උරෝස්ස්ටීය පරුණ හා උරස් කශේරුකාව්ලින් උරස් කුඩාව සැදී තිබේ).

උරෝස්ස්ටීයේ උත්තර කොටස උරෝස්ටී මිට් ලෙස නම් කරයි. උරමේබලාවේ අක්ෂකාස්ථී යුගල හා පළමු හා දෙවන පරුණ යුගල උරෝස්ස්ටී මිට් සමග සන්ධානය වෙයි.

උරෝස්ස්ටීයේ මිටට පහළින් ඇති මධ්‍යම ප්‍රදේශය දේහයි. එය ඉතිරි පරුණ සමග සන්ධානය වෙයි.

උරෝස්ස්ටීයේ අග කොටස අසිපත් ප්‍රසරය ලෙස නම් කරයි. මෙය මහා ප්‍රාවීරයට හා උදර බිත්තියේ ප්‍රස්ථාන පිහිටා පේශිවලට සන්ධාන පෘෂ්ඨය සපයයි.

උරෝස්ස්ටීයේ එයට පිටුපසින් පිහිටා අවයව (හඳය හා පෙනෙහැලි) හා රුධිර නාලවලට ආරක්ෂාව සපයයි. උරෝස්ස්ටීය කුළ ඇති රතු ඇටුමිදුල් රක්තාණු තිපදවන ප්‍රධානතම මධ්‍යස්ථානයකි.





Figure 16.25 Section of the vertebral column showing the ligaments, intervertebral discs and intervertebral foramina.

404




Figure 16.26 Lower cervical vertebrae separated to show the spinal cord and spinal nerves emerging through the intervertebral foramina. Anterior view.





Figure 16.28 The thoracic cage. Anterior view.



රුපසටහන 5.41: උරෝස්ට්‍රීයේ පිහිටීම හා උරස් කුඩාව

පරුණ

පරුණ යුගල දෙළඟකි. මේවා උරස් කුඩාවේ පාර්ශ්වීක බිත්ති සැදීමට දායක වේයි. වත්‍යාකාර වූ දිග සුස්ට්‍රී වර්ගයකි. දේශයේ පාෂ්චිය පැත්තේ දී පරුණ උරස් කෙශේරුකා සමග සන්ධානය වේයි. උරෝස්ට්‍රීයා 1-7 දක්වා පරුණ උරෝස්ට්‍රීය සමග කෙශින් ම සන්ධානය වේයි. ඒවා සත්‍ය පරුණ ලෙස හැඳින්වේ. 8, 9, 10 පරුණ උරෝස්ට්‍රීයට අනියම්ව සම්බන්ධ වේ. **වෛත්‍යාස්ථානික මුද්‍රා ප්‍රස්ථාන**

අවසාන පරුණ යුගල දෙක උරෝස්ට්‍රීයට සම්බන්ධ නොවන නිසා පාවත්‍ය පරුණ ලෙස හැඳින්වේ.

පරුණුවක හිස උරස් කෙශේරුකාවේ කෙශේරුකා දේහය සමගත්, ගැටිත්ත තීරයක් ප්‍රසර සමගත් සන්ධානය වේයි.

මෙම දෙඟාකාරය දීම පරුණක කාටිලේජය හරහා පරුණ උරෝස්ට්‍රීය සමග සම්බන්ධ වේයි.

උරස් කුඩාව අයත් උරෝස්ට්‍රීය හා පරුණ ආශ්වාස-ප්‍රශ්වාස යන්ත්‍රයේ දී වැඳත් කාර්යභාරයක් ඉටු කරයි. පරුණ දෙකක් අතර පිහිටින අන්තරපරුණුක පේශී සංකෝචනය වීම මගින් ආශ්වාස-ප්‍රශ්වාස ක්‍රියාවලියේ දී පරුණ කුඩාව වලනය කරයි. පළමු පරුණ උරෝස්ට්‍රීයට හා උරස් කෙශේරුකාවලට තඳින් සම්බන්ධව පවතියි. ඒ නිසා ආශ්වාසයේ දී වලනය වීමට මේවාට නොහැකි ය. එය ස්ථීර ලක්ෂ්‍යක් බැවින් අන්තරපරුණුක පේශී සංකෝචනයෙන් පරුණ කුඩාව අදින අතර ඒවා පළමු පරුණ දෙසට ඇදි යැම සිදු වේයි.

උරස් කුඩාව තුළ පිහිටින හඳුනු, පෙණුහැලු වැනි අවයව ආරක්ෂා කරනුයේ පරුණ යුගල දෙළඟකා උරෝස්ට්‍රීය මගිනි.

සාප්‍ර ඉරියවුව පවත්වා ගැනීමට මානව ආක්ෂක සැකිල්ල මගින් සපයන දායකත්වය

- කෙශේරුවේ ඇති ප්‍රාථමික වකු දෙකක් හා ද්විතීයික වකු දෙකක් මගින් මානව දේහයේ සාප්‍ර ඉරියවුව පවත්වා ගැනීමට දායක වීම. ද්විතීයික වකුතා දෙකක් ඇති වී සාප්‍ර ඉරියවු පවත්වා ගැනීමට ලෙස දායක වේ (කෙශේරුවේ වකු පිළිබඳ කොටස බලන්න). **උරෝස්ට්‍රීය ප්‍රසරය සඳහා ප්‍රශ්වාස ප්‍රසරය සඳහා ප්‍රශ්වාස ප්‍රසරය**
- කෙශේරුවේ අන්තය දෙසට පිහිටින කෙශේරුකාවල කෙශේරුකා දේහයේ ප්‍රමාණය විශාල වීම මගින් සාප්‍ර ඉරියවුවේ දී දේහයේ ඉහළ කොටස් බර දුරා ගැනීමට හැකියාව ලැබේ (කෙශේරුකා පිළිබඳ කොටස බලන්න). **උරෝස්ට්‍රීය ප්‍රසරය සඳහා ප්‍රශ්වාස ප්‍රසරය සඳහා ප්‍රශ්වාස ප්‍රසරය**

- ③ ත්‍රිකාස්ටීක කශේරුකා එකිනෙක බද්ධ විමෙන් ත්‍රිකෝණාකාර ව්‍යුහයක් වන ත්‍රිකාස්ටීය සැදීම මගින් කශේරුකාවේ හා අභ්‍යන්තර අවයවවල බර දරා ගැනීමට හැකියාව ලැබේ.
- ④ හිස්කබල පත්ලේ මධ්‍යයට වන්නට විශාල අපර කපාල සන්ධාන අග්‍ර යුගලක් තිබේ හා කශේරුකා ජ්‍යේය හිස් කබලේ අධරව මධ්‍යයට ආසන්නව පිහිටා ඇත. හිස් කබල කශේරුව මත නියමිත පරිදි තුළිතව පවත්වා ගැනීමට හැකි වේ.

මානව ගාතු සැකිල්ලේ ව්‍යුහය හා ත්‍රියාකාරිත්වය

ගාතු සැකිල්ලට පූර්ව ගාතු යුගල හා උරමේබලාවත් අපර ගාතු යුගල හා ගෞරී මෙබලාවත් අයත් ය.

උරමේබලාව හරහා උත්තර ගාතුය දේහයේ බඳව සන්ධි මගින් සම්බන්ධ වෙයි. එමෙන් ම උරමේබලාව මගින් උත්තර ගාතුය ආක්ෂක සැකිල්ලට සම්බන්ධ කරයි.

උරමේබලාවට වම් හා දකුණු වශයෙන් අක්ෂකාස්ටී දෙකක් හා වම් හා දකුණු වශයෙන් අංගථිලක අස්ටී දෙකක් අයත් ය. ගෞරී මෙබලාව උකුල් අස්ටී දෙකකින් යුතු අතර, ඒවා ත්‍රිකාස්ටීයට සම්බන්ධව ඇත.



රුපසටහන 5.42: දකුණු අංගථිලකය

පූර්ව ගාතුය

ප්‍රගණ්ඩාස්ටීය මගින් උඩබාහුව සාදයි. අරාස්ටීය, අන්වරාස්ටීය, හස්තකුර්වාස්ටී, හස්පකුර්වෝපරිය ඇගිලිපුරුක් ද පූර්ව ගාතුයට අයත් ය.